

ශීර්ෂය 006- රාජ්‍ය සේවා කොමිෂන් සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ශීර්ෂය 006 - රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශ වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් ඇතුළත් සම්පිණ්ඩන වාර්තාව 2025 ජුනි 02 දින ප්‍රධාන ගණන් දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. විගණන පනතේ 11(2) වගන්තිය ප්‍රකාරව රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අදාළ වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව 2025 ජුනි 11 දින ප්‍රධාන ගණන් දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව මෙම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනවලින්, මූල්‍ය තත්ත්වය, මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ, මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් 1 හි සඳහන් මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනමට අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ. ශ්‍රී ලංකා විගණන ප්‍රමිති වලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මාගේ වගකීම, විගණකගේ වගකීම යන වගන්තියේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 කරුණක් අවධාරණය කිරීම - මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම

මෙම මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම විස්තර කරන මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් 1 කෙරෙහි අවධානය යොමු කරවමි. මූල්‍ය ප්‍රකාශන රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංශෝධිත 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ, මහා භාණ්ඩාගාරයේ සහ පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවය සඳහා සකස්කර ඇත. එම නිසා, මෙම මූල්‍ය ප්‍රකාශන වෙනත් අරමුණු සඳහා සුදුසු නොවිය හැක. මගේ වාර්තාව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ මහා භාණ්ඩාගාරයේ සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාවිතය සඳහා පමණක් අරමුණු කර ඇත. මෙම කරුණ සම්බන්ධයෙන් මගේ මතය විකරණය කරනු නොලැබේ.

1.4 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් ප්‍රධාන ගණන් දීමේ නිලධාරීගේ හා ගණන් දීමේ නිලධාරීගේ වගකීම

රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංශෝධිත 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුකූලව සියළුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ප්‍රධාන ගණන් දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38(1)(ඇ) උප වගන්තිය ප්‍රකාරව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වාගෙන යනු ලබන බවට ප්‍රධාන ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදු කර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.

1.5 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකාධිපති වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැක මුසුවෙන් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම්කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ප්‍රධාන ගණන්දීමේ නිලධාරී දැනුවත් කරන ලදී.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

(අ) ආදායම් නොවන ලැබීම්

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ වෙනත් ආදායම් ශීර්ෂ වෙනුවෙන් එකතු කරන ලද ආදායම් ලෙස රු.16,556,943 ක් දැක්වෙන අතර ඒකාබද්ධ ශේෂ පිරික්සුම අනුව එය රු.9,579,262 ක් වූයෙන් රු.6,977,681 ක වෙනසක් නිරීක්ෂණය විය.	මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ වෙනත් ආදායම් ශීර්ෂ වෙනුවෙන් එකතු කරන ලද ආදායම වූ රු.16,556,943 තුළ වෙනත් ආදායම් ශීර්ෂ වෙනුවෙන් එකතු කරන ලද ආදායම වන රු.9,579,262 හා ආයතනය විසින් පවරා ගන්නා ලද ණය ශේෂවල එකතුව වන රු.6,977,681 ඇතුළත්ව ඇති බව දන්වා ඇත.	සමාලෝචිත වර්ෂයට ගිණුම් මාර්ගෝපදේශය ප්‍රකාරව ගිණුම් පිළියෙළ කළ යුතුය.

(ආ) දේපල පිරිසක හා උපකරණ

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(i) සමාලෝචිත වර්ෂය තුළදී අපහරණය කර තිබූ රු.268,207 ක් වූ වත්කම් වල පිරිවැය නිශ්චිතවම හඳුනාගෙන මූල්‍ය නොවන වත්කම් වටිනාකමින් ඉවත් කර නොතිබුණි.	CIGAS පද්ධතිය මගින් වත්කම් කේතයන් යොදා ඇති අතර, එක් එක් අංශයට වෙන් වෙන් වශයෙන් CIGAS මෘදුකාංගයට ඇතුළත් කර ඇති භාණ්ඩ හඳුනාගෙන ඊට අදාළ වටිනාකම ඉවත් කරනු ලබන බව දක්වා ඇත.	අපහරණය කරන ලද වත්කම් වල නිශ්චිත පිරිවැය මූල්‍ය නොවන වත්කම් වලින් ඉවත් කළ යුතුය.
(ii) 2023 දෙසැම්බර් 31 දිනට යන්ත්‍ර හා උපකරණ යටතේ දක්වා තිබූ පරිගණක උපකරණවල වටිනාකම රු.19,477,831 ක් වුවද සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල ආරම්භක ශේෂය ලෙස රු.19,652,831 ක් ලෙස දැක්වීමෙන් රු.175,000 ක වෙනසක් විය.	2023 වසරේ අවසාන ශේෂය 2024 ආරම්භක ශේෂය ලෙස CIGAS මෘදුකාංගය යටතේ නිවැරදිව දක්වා තිබුණද ප්‍රදානයක් ලෙස ලද රු.175,000 ක් වූ පරිගණකයේ වටිනාකම 2024 දෙසැම්බර් 27 දින ආරම්භක ශේෂයක් ලෙස CIGAS මෘදුකාංගයට ඇතුළත් කර ඇති බව දක්වා ඇත.	පසුගිය වර්ෂයේ ගිණුම් ශේෂ නිවැරදිව ඉදිරියට ගෙන ආ යුතුය.

(ඇ) අත්තිකාරම් ගිණුම් ශේෂ

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
අත්තිකාරම් ගිණුම් පිළිබඳ මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ ඇතුළත් ගිණුම් මාර්ගෝපදේශය ප්‍රකාරව ප්‍රකාශනයේ (ඒසීඒ - 5) කරන්නේ මුදලින් සිදු වන මුදල් ප්‍රවාහ ප්‍රකාශය පිළියෙළ අත්තිකාරම් අයකරගැනීම් මුදලින් ගණුදෙනු බැවින්, මුදලින් සිදු කළ යුතුය. හා හරස් සටහන්වල එකතුව කරන ලද අත්තිකාරම් අය කර රු.15,716,777 ක් දක්වා තිබුණද ගැනීම් වන රු 9,275,376 ක් මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ දක්වා ඇත. ඒසීඒ - 5 අනුව අත්තිකාරම් අයකර ගැනීම් මුදලින් හා හරස් සටහන් මගින් රු.9,275,376 ක් ලෙස දක්වා යන දෙයාකාරයෙන්ම සිදු කරන තිබීමෙන් මුදල් ප්‍රවාහ ප්‍රකාශය ලද අයකරගැනීම් ඇතුළත් කර තුල අත්තිකාරම් ලැබීම් ඇත. රු.6,441,401 ක් අඩුවෙන් පෙන්වා තිබුණි		

2. වෙනත් තෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ) වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු මා ප්‍රකාශ කරමි.

- (අ) මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වන බවට,
- (ආ) ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මා විසින් කර තිබුණු නිර්දේශ ක්‍රියාත්මක කර තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 වියදම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
මුදල් රෙගුලාසි 50 ප්‍රකාරව වියදම් ඇස්තමේන්තු තාත්විකව පිළියෙල කර නොමැති වීම හේතුවෙන් පුනරාවර්තන වැය විෂය 08 ක හා ප්‍රාග්ධන වැය විෂයන් 02 ක ප්‍රතිපාදන සියයට 35 සිට සියයට 100 දක්වා ඉතිරි වී තිබුනි	රාජ්‍ය වියදම් අවම කිරීම සඳහා වියදම් පාලනය කිරීම, ලිපිද්‍රව්‍ය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සහ විද්‍යුත් තැපෑල හා අන්තර්ජාල පහසුකම් හරහා ලිපි හුවමාරු සිදුවීම, ඉන්ධන භාවිතය අවම වීම,නිල ඇඳුම් දීමනා ගෙවීම සඳහා ඉදිරිපත් නොවීම, ගොඩනැගිලි අලුත්වැඩියා කටයුතු සිදු නොවීම,වාහන තුනක් අපහරණය කිරීම සහ ප්‍රාග්ධන ස්වරූපයේ අලුත්වැඩියාවන් ඉදිරිපත් නොවීම යනාදි කරුණු හේතු ලෙස දක්වා ඇත.	මු.රෙ.50 ප්‍රකාරව සකසුරුවම්කම හා කාර්යක්ෂමතාවය පිළිබඳ නිසි සැලකිල්ලෙන් යුතුව වියදම් ඇස්තමේන්තු පිළියෙල කළ යුතුය.

3.2 බැරකම් හා බැඳීම් වලට එළඹීම

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
2025 වර්ෂයේ ගෙවීම් කර තිබුණු එකතුව රු.1,753,983 ක් වූ වියදම් 2024 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන තුළ බැරකම්වලට එලඹෙන ලද බැඳීම් ප්‍රකාශයේ (ඇමුණුම iv) දක්වා නොතිබුණි.	එක් වසරකදී ගෙවනු ලබන්නේ මාස 12 ක බිල්පත් පමණක් වන හෙයින් ගෙවීම් කිරීම සඳහා වර්ෂයක දෙසැම්බර් මස සිට ඊළඟ වර්ෂයේ නොවැම්බර් මාසය දක්වා වූ මාස 12 ක වඩුවර පමණක් සලකා බලන බැවින් දෙසැම්බර් මස බිල්පත් බැරකම් ලෙස දක්වා නොමැති බව දක්වා ඇත.	මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී සමාලෝචිත මුදල් වර්ෂයට අදාළ වියදම් සැලකිය යුතුය.

3.3 නීති හා රෙගුලාසි වලට අනුකූල නොවීම

නීති, රීති හා රෙගුලාසි වලට යොමුව	අනුකූල නොවීම	ප්‍රධාන ගණන් දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(i) 2016 දෙසැම්බර් 29 දිනැති අංක 30/2016 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ 3.1 වගන්තිය	මාස 12ක කාලසීමාවකට පසුව හෝ කි.මී 25,000 දුර ප්‍රමාණයක් ධාවනය කිරීමෙන් පසුව හෝ එන්ජිමට සම්බන්ධ ප්‍රධාන අඵත්වැඩියාවකට පසුව හෝ යන කාරණා අතරින් මුලින්ම යෙදෙන අවස්ථාවට පසුව සෑම වාහනයක් සඳහා ඉන්ධන පරීක්ෂාවක් සිදු කළයුතු වුවත් 2024 දෙසැම්බර් 31 දිනට කොමිෂන් සභාව සතු වාහන 16ක් සඳහා එලෙස ඉන්ධන දහනය පරීක්ෂා කර නොතිබුණි.	ඉන්ධන දහන පරීක්ෂාවක් සිදු නොකළ සංචිතයේ ඇති වාහන සඳහා ඉදිරියේදී එම පරීක්ෂාව සිදු කිරීමට කටයුතු කරන බව දක්වා ඇත.	චක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ii) 2017 ජුනි 28 දිනැති අංක 01/2017 දරන වත්කම් කළමනාකරණ චක්‍රලේඛයේ 07 ඡේදය	එක් එක් ආයතනය විසින් මිලදී ගන්නා සහ අපහරණය කරන වත්කම් සම්බන්ධයෙන් අදාළ කාර්තුව අවසානයේදී කොමිස්ට්‍රොලර් ජනරාල් කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතු වුවත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඒ අනුව කටයුතු කර නොතිබුණි.	දත්ත ඇතුළත් කිරීම සඳහා කොමිස්ට්‍රොලර් ජනරාල් කාර්යාලය මගින් වැඩසටහන් සකස් කර ඇත්තේ වාහන සඳහා පමණක් වන බැවින් ඒ අනුව වාහන දත්ත ඉදිරිපත් කර ඇති බව දක්වයි.	චක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කළ යුතුය.

- (iii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික කොමිෂන් සභාව විසින් හානි වාහන අනතුරු මුදල් රෙගුලාසි සමාජවාදී ජනරජයේ හා පාඩු සම්බන්ධයෙන් සම්බන්ධව හානි පාඩු ප්‍රකාරව කටයුතු මුදල් රෙගුලාසි පවත්වා තිබූ ලේඛනය මු.රෙ. ලේඛනය මු.රෙ. 110 කල යුතුය. සංග්‍රහයේ මුදල් 110 ආකෘතිය ප්‍රකාරව ආකෘතිය අනුව පවත්වා රෙගුලාසි 110 පවත්වාගෙන ගොස් ගෙන යාමට කටයුතු නොතිබුණි. කරන බව දක්වා ඇත.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 දැක්ම හා මෙහෙවර

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) අභියාචනා විසඳීමේ ක්‍රියාවලිය සමාලෝචිත වර්ෂය තුලදී අභියාචනා 1453 ක් විසඳා ඇති අතර අභියාචනා විසඳීම සඳහා ගත කළ කාලය පිළිබඳව සලකා බැලීමේදී, වර්ෂයක් තුල අභියාචනා 393 ක් ද, වර්ෂ 2ක් ඇතුළත 502 ක් ද, වර්ෂ 3 ක් තුල 199 ක් ද, වර්ෂ 4 ක් තුල 102 ක් ද, වර්ෂ 5 ට වැඩි අභියාචනා 257 ක් ද ලෙස විසඳීම් සිදුකර තිබුණි. මේ අනුව අභියාචනා ලැබීම් සඳහා වර්ෂයක් ඇතුළත විසඳීම, නිරීක්ෂණ නිර්දේශ හෝ වාර්තා ලබා දීම සිදුකර ඇති ප්‍රමාණය විසඳූ අභියාචනා වලින් සියයට 27 ක් විය.	අභියාචනා අංශය වෙත ලැබෙන බොහෝමයක් අභියාචනා, නිලධාරීන් විසින් ප්‍රමාදය වැළැක්වීම සඳහා ප්‍රගමන පිටපතක් වශයෙන් යොමු කරන අභියාචනා වන අතර, එකී අභියාචනා සම්බන්ධයෙන් අදාළ අමාත්‍යාංශ වෙතින් නිරීක්ෂණ නිර්දේශ ඇතුළත් වාර්තා හා ලිපි ගොනු ගෙන්වා ගැනීම සඳහා අභියාචනා අංශය මගින් කඩිනමින් කටයුතු කරනු ලැබේ.	නිරීක්ෂණ හා නිර්දේශ කඩිනමින් ලබා දීම සඳහා වූ ක්‍රියාමාර්ග අනුගමනය කල යුතුය.
(ආ) අභියාචනා විසඳීමේ ක්‍රියාවලියේදී වෙනත් ආයතන වලින් තොරතුරු ලබා දීමේදී සිදු වන ප්‍රමාදයන් සඳහා සිහි කැඳවීමේ ලිපි යැවීමට ස්ථාවර නියෝග සකස් කර තිබුණද අනෙකුත් ආයතන විසින් ඒ සඳහාද ප්‍රතිචාර නොදැක්වීමේ අවස්ථා නිරීක්ෂණය විය. 2024 වර්ෂය තුලදී රාජ්‍ය ආයතන වලින් අභියාචනා 329 ක් සඳහා තොරතුරු/වාර්තා කැඳවා තිබූ	අභියාචනා සම්බන්ධයෙන් අදාළ ආයතන වෙතින් වාර්තා කැඳවුවද එම වාර්තා ප්‍රමාදය නිසා අභියාචනා ලද වර්ෂය තුළම තීරණය ලබා දීමට නොහැකි වී ඇති බවද ආයතන වෙතින් අදාළ වාර්තා කඩිනමින් ගෙන්වා ගැනීම සඳහා අභ්‍යන්තර ස්ථාවර නියෝග පරිදි සිහි කැඳවීම් යොමු කිරීමටද කටයුතු කරනු ලබන බව දක්වා ඇත.	ආයතන වලින් කඩිනමින් තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් සැකසිය යුතුය.

අතර ඉන් අභියාචනා 62 ක්
සඳහා මාස 08 ක කාලයක්
ඉක්මවා තිබුණද පිළිතුරු ලබා
දී නොතිබුණි.

4.2 ප්‍රසම්පාදනයන්

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිර්දේශය නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය විද්‍යුත් ප්‍රසම්පාදන පද්ධතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව නිකුත් කර තිබූ 2024 පෙබරවාරි 06 දිනැති රාජ්‍ය මුදල් චක්‍රලේඛ අංක 08/2019 (ii) මගින් සංශෝධිත 2023 අප්‍රේල් 19 දිනැති අංක 08/2019(i) හා 2019 දෙසැම්බර් 17 දිනැති අංක 08/2019 දරන චක්‍රලේඛය අනුව මිල සැඟහුම් ක්‍රමය යටතේ භාණ්ඩ ප්‍රසම්පාදනය සඳහා e - Gp පද්ධතිය සංවර්ධනය කර තිබුණද 2024 වර්ෂයේදී මිල සැඟහුම් ක්‍රමය යටතේ අවස්ථා 04 කදී එකතුව රු.1,524,640 ක් වූ භාණ්ඩ ප්‍රසම්පාදනයන් e - Gp පද්ධතිය භාවිතා කිරීමෙන් තොරව සිදුකර තිබුණි.	දැනටමත් ලියාපදිංචි වී ඇති අතර ඉදිරියේදී ඒ අනුව කටයුතු කිරීමට සටහන් කරගන්නා ලද බව දන්වා ඇත.	චක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කළ යුතුය

4.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිර්දේශය නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
2024 වර්ෂයේ භාණ්ඩ සමීක්ෂණයෙන් හඳුනාගෙන ඇති භාණ්ඩ වර්ග 32 ක උණනාවයන් සම්බන්ධයෙන් 2025 මැයි 20 දින දක්වාම නිසි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර නොතිබුණි.	අදාළ අංශ වෙතින් විමසීම් කර ඇති අතර පිළිතුරු ලැබීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සිදු කරනු ලබන බව දන්වා ඇත.	උණනාවයන් සඳහා නිසි ක්‍රියාමාර්ග ගත යුතුය.